



Vidyodaya Journal of Humanities and Social Sciences

VJHSS (2024), Vol. 09, IRCHSS 2023-Special Issue



Socioeconomic Factors Affecting English Language Proficiency as a Second Language A Study of Rural Students in the Hambantota District

N. T. Marasinghe

Department of Public Policy, University of Ruhuna, Sri Lanka

Article Info

Article History:

Received 23 Aug 2023

Accepted 02 Dec 2024

Issue Published Online

01 April 2024

Key Words:

Education

Teaching

English language

Second language

Socioeconomical factors

*Corresponding author

E-mail address:

iwanthasanduni@gmail.com



<https://orcid.org/0000-0002-6475-0949>

Journal homepage:

<http://journals.sjp.ac.lk/index.php/vjhss>

<http://doi.org/10.31357/fhs/vjhss.v09irchss2023.a09>

VJHSS (2024), Vol. 09
(IRCHSS 2023-Special
Issue), pp. 106-116

ISSN 1391-1937/ISSN
2651-0367 (Online)



Faculty of Humanities and
Social Sciences 2024

ABSTRACT

Language is a powerful weapon. However, in a developing country like Sri Lanka, the language level of students in learning and teaching a second language like English in school education has not reached the required level. As a result, in this study, which identifies the factors influencing the learning of English as a second language in the Hambantota Divisional Secretariat, why do the majority of rural students display low or limited English proficiency? Focuses on the study subject of what alternative tactics can be employed in learning and enhancing English as a second language. The main objective of this study is to propose ways for overcoming students' language proficiency issues by examining the socioeconomic aspects that have influenced it. The Hambantota Education Zone was chosen as the research area. 'Convenience sampling' was utilized to gather information on the time period. The study employed a mixed method approach, utilizing both primary and secondary data. A performance questionnaire was distributed to 100 randomly selected students in order to collect data via questionnaire and interviews. The descriptive statistical approaches were used to evaluate quantitative data, while the exploratory approach was used to analyze qualitative data. As a result, it became evident that in order to acquire a modern language like English, it should be taught in an appealing manner, rather than using outmoded ways. Furthermore, the English proficiency of the children in the investigated area was relatively low. It is largely due to a lack of practicality in both teaching and learning.

මාත්‍රණකාව

දෙවන භාෂාවක් වන ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා මට්ටම කෙරෙහි බලපාන සමාජ ආර්ථික සාධක: හමුබන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ශිෂ්‍යයන් ආග්‍රිත අධ්‍යයනයක්

1. හැඳින්වීම

ශ්‍රී ලංකාව තවමත් නිධනස් අධ්‍යාපන කුමය ක්‍රියාත්මක වන ගුරු ඕස්ස සබලදාව කේත්තු කර ගත් තත්ත්වන ලේඛකයේ රටකි. ගෝලියකරණය සමග අත්තුල් බැඳැගීමෙහි යන්න දරන ශ්‍රී ලංකාවාසීන් ඉදිරියේ ඇති ප්‍රධානතම අනියෝගය වන්නේ හාජා ගැවුලුවයි. එනිසාම මෙම ගැවුලුවට පිළියම් වශයෙන් පාසල් අධ්‍යාපනයේ සිට සිසුන්ට ඉංග්‍රීසි හාඡාව දෙවන හාඡාවක් ලෙස උගෙන්වති. එහි බොහෝ නාගරික ප්‍රදේශ තුළ සිසුන් ඉංග්‍රීසි හාඡාව සඳහා දස්කම් පෙන්වනුව ද ග්‍රාමීය ප්‍රදේශ තුළ ඕස්සයන් ඉංග්‍රීසි හාඡාව සඳහා දස්කම් පෙන්වනුයේ ඉතා කළුතරකිනි. එයට බලපානු ලබන්නේ පාසල් අධ්‍යාපන තත්ත්වය ද? නැතිනම් ප්‍රවෙල් සමාජ ආර්ථික තත්ත්වය ද? යන්න අධ්‍යාපනය කළ පුතුමය. එනිසාම වත්මන් පරෝෂීකයෙන් අනාවරණය කරගෙන ඇත්තේ සංවර්ධනය වෙතින් පවතින රටවල පාසල් අධ්‍යාපනය තුළ ඉංග්‍රීසි හාඡාව දෙවන හාඡාවක් ලෙස ඉගෙනීම සහ ඉගෙන්වීමේ දී සිසුන්ගේ හාඡා මට්ටම වර්ධනය අජ්‍යාමිතා මට්ටම කර ලාභ වීමට අපොහොසත් වී ඇති බවයි.

ඉංග්‍රීසි හාඡා ප්‍රේෂණතාවය යනු, කියවීම, ලිවීම, කතා කිරීම සහ ඇඹුම්කන් දීම යන මූලික හාඡා කුසලතා හතර හාවිතා කරමින් සාර්ථකව සහ නිවැරදිව හාඡාවහි සන්නිවේදනය කිරීමට හැකියාවයි. මෙය මූලික හාඡා කුසලතා වලින් ඉහළ සංවර්ධන සන්නිවේදන හැකියාවන් දක්වා විවිධ මට්ටම පවතී. ඉංග්‍රීසි හාඡාවහි වාග්‍යක්තිය සාමාන්‍යයෙන් හාඡාව උගෙන් නිරන්තර හේඛීම්, අකාන්තිමත් අධ්‍යාපනය, සහ ආචාර්යානුකූල හාවිතය මගින් වර්ධනය වෙයි. ප්‍රේෂණතාවය යනු ගැනී කොළඹයක් සහ ව්‍යාකරණය පිළිබඳ දැනුමට වඩා වැඩි අර්ථයක් දරයි; එය තත්ත්වයට අදාළව සහ සංස්කෘතික වෙනස්කම්වලට සංවේදීව අදහස් අවබෝධය සහ ප්‍රකාශය කිරීමට හැකියාව අඩංගු කරයි. ඉංග්‍රීසි හාඡාවහි සන්නිවේදනයේ කුසලතාවය අදහස් මැනවීන් ඉදිරිපත් කිරීම සඳහා සහ වාත්තිය ජීවිතයේ, අධ්‍යාපනික උත්සාහයන්හි, සංස්කෘතික තුවමාරුවේ, සහ ගෝලීය සන්නිවේදනයේ සාර්ථකවය සඳහා මූලික වේ. අද වඩාත් ජාලගත වන ලේඛකයේදී, ප්‍රදේශයන් ඉංග්‍රීසි හාඡාවේ ප්‍රේෂණතාවයෙන් පිරිනම්ත කුසලතා මගින් හාඡා බාධක ඉවත් කරමින් සාර්ථක සංස්කෘතික තුවමාරුවක් උත්සාහ කළ හැක, ඒ මගින් සමාජමය සහ වාත්තිය අවස්ථාවන් මත තම නිරත කරගැනීමට හැකි වේ (Ali, 2022).

දරුවන්ගේ අධ්‍යාපනයේ මූලස්ථානය වන්නේ කුම්ඩියයි. එනම් දෙමාරියන්ගෙන්, සහෙලීදර සහෙලීරියන්ගෙන් අධ්‍යාපනය බොගත් පසුව මිහු හෝ ඇය පාසල වෙත ගෙවු වේ. ඒ හරහා දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි සමාජ, ආර්ථික සාධක බලපාන බව තහවුරු වේ. එනම් මෙම අධ්‍යාපනයේ දී දරුවන්ගේ ඉංග්‍රීසි හාඡා ප්‍රේෂණතා

මට්ටම කෙරෙහි බලපාන සාධකයන් අධ්‍යාපනය කෙරේ. බොහෝ රටවල ඉංග්‍රීසි හාඡාව පළමු තැනට පත් ව ඇති අතර ඒ රටවල දරුවන්ගේ ඉංග්‍රීසි ප්‍රවෙශනතා මට්ටම ද ඉතා ඉහළ අරයක් ගනී. නමුත් ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි හාඡාව දෙවන හාඡාවක් ලෙස හාවිතා කිරීම් දී දුෂ්කර ප්‍රදේශ වල දරුවන්ගේ ඉංග්‍රීසි හාඡා ප්‍රේෂණතා මට්ටමක අවම අරයක් ගෙන ඇතේ. එයට හේතු වී ඇත්තේ ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ සමාජ ආර්ථික සාධකයි.

Majumder (2021) ට අනුව සමාජ ආර්ථික තත්ත්වය SES යනු පුද්ගලයෙකුගේ හෝ සමාජ කණ්ඩායමක සමාජ හා ආර්ථික තත්ත්වය ලෙස අර්ථ දක්වයි. එය ඉහළ, මධ්‍යම හෝ පහත් සමාජ අර්ථික තත්ත්වය ලෙස වරිග කළ නැති පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක සමාජ හා ආර්ථික පසුවන් පිළිබුතු කරයි. SES නියෝගනය කරන්නේ පුද්ගලයන් හෝ කණ්ඩායම් ජ්‍යෙෂ්ඨ වන සහ වැඩි කරන ආර්ථික, සමාජීය සහ හොඳික පරිසරයන් මෙන්ම මුවන්ගේ ජනවිකාස සහ ජානමය ලක්ෂණයි.

ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපනය තරමක් දුරට පහළ මට්ටමක ප්‍රවානීමට හේතු වී ඇත්තේ එම ප්‍රදේශවල ගුරු අඩුපාඩුව හා පළමින්ට ඉගෙනීමට මුදල් අඩහසුතා පැවතීම වැනි හේතු සාධක බලපැමි එල්ල කරන නිසාය. එබැවින් එවැනි දුෂ්කර ප්‍රදේශයක් වන හමුන්කොට වැනි ප්‍රදේශයක දේවිතියික අධ්‍යාපනය බෙන දරුවන්ගේ ඉංග්‍රීසි හාඡා ප්‍රේෂණතා මට්ටම කෙරෙහි ප්‍රජා විද්‍යාත්මක, සමාජ හා ආර්ථික සාධක බලපානවාද ය යන්න මෙම අධ්‍යාපනයේ දී අවධානයට යොමු වේ.

පුද්ගලයෙකුගේ සමාජ ආර්ථික පසුබැඩීම මුවන්ගේ ඉංග්‍රීසි හාඡාව ප්‍රේෂණතාව මට්ටමට වැදගත් බලපැමි එල්ල කරයි. මෙය හාඡා හැකියාව සහ මූල්‍ය ස්ථාවරය අතර පවතින සංස්කීර්ණ සම්බන්ධතාවය පෙන්වයි. විවිධ සමාජ ආර්ථික පසුබැඩුම්වලින් පැමිණ පුද්ගලයන්ට අධ්‍යාපන ආධාරකාග, අවස්ථා සහ හාඡා අධ්‍යාපනය සඳහා ඇති ප්‍රෙක්ඩ තුළ තරමක් අසමානත්වය දැක්කත හැකිය. මෙම අධ්‍යාපනයේ අරමුණ වන්නේ රැකියා, මුදල්, සහ අධ්‍යාපන යන සාධක සහ ඉංග්‍රීසි හාඡා ප්‍රේෂණතාවය අතර පවතින සංස්කීර්ණ සම්බන්ධතාවය සොයීම් පැවතීම් ඇත්තේ ප්‍රජාත්වයන් සැලකිල්ලට ගැනීම්, හාඡා අධ්‍යාපන වැඩිසහෙන් වර්ධනය කිරීමට වැඩිහිටිය වේ (Karademir & Gorgoz, 2019).

ඉංග්‍රීසි හාඡාව ඉගෙනීම හා ඉගෙන්වීම ඉතා නිරස ක්‍රියාවලියක් ලෙස බොහෝ ප්‍රරෝගක් හා ගුරුවරුන් හදුනාගෙන ඇති. කෙසේ නමුදු ඉංග්‍රීසි හාඡාව ඉගෙනීමට ප්‍රජාත්ව නුපුතු උපාධිකාරී ගුරුවරුන් මෙන්ම ස්වේච්ඡා ගුරුවරුන් ද පාසල්වල ආචාර්ය වෘත්තිය නිරන්තර සිටිති. කෙසේ වුවද කෙතරම පහසුකම් සැලසුව ද බලපානාරෝගි වන ප්‍රේෂණතා මට්ටම කරගැනීම සියුන්ට නොහැකි

වේ ඇති බව පසක් වේ. මෙම අධ්‍යායනය කුළු කතිකාවට ලක් වන්නේද ඒකී භාජාවේ අවශ්‍යතාව හඳුනා ගැනීමේ.

පරිසරය සහ ආකල්ප මෙන්ම ගුරුවරයාගේ ත්‍යිපූණතාවය ද දෙවන භාජා ඉගෙනීමට බලපාන විව්ලා සාධකයකි. මුහු භාජාවේ ප්‍රවීණයෙකු විය යුතුය. භාජා ඉගැන්වීමේ තුම සහ ඩිල්පීය තුම පිළිබඳ මුහුටේ දැනුම සහ ප්‍රවීණවය සාධාරණ ලෙස උසස් ප්‍රමිතියකින් යුත්කා විය යුතුය (වරිසේ, 2009). දෙවන භාජාවක් ඉගෙනීම සඳහා ආකල්පය තවත් බලපාන සාධකයකි. ආකල්පය යනු ඔබ යමක් ගැන සිත්තන සහ දැනෙන ආකාරයයි. දෙවන භාජාවක් සාර්ථක ලෙස අත්පත් කර ගැනීම්, භාජා ඉගෙනීමේ පරිසරය, ඉගෙනීමේ තත්ත්වය සහ ඉලක්ක භාජාව සහ එහි කිරීකයන් දෙස බලන ආකාරය පිළිබඳ ඉගෙන ගන්නන්ගේ අදහස් මත යම් දුරකථර රඳා පවතින බව පෙනේ (නාරායනන් සහ පිරිස, 2008).

ඉහත සඳහන් කළ පරිදි අපගේ අධ්‍යායනයට පසුව්ම් වනුයේ දෙවන භාජාවක් ලෙස ඉංග්‍රීසි භාජාව හැදැරීම තුළදී දිජ්‍යායන්ගේ ප්‍රවීණතා මට්ටම කෙරෙහි බලපානු ලබන සමාජ, ආර්ථික තත්ත්වය කෙබඳ ද යන්න අධ්‍යායනයට භුප්පකර ගැනීමයි. ඒ අනුව හම්බන්නොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාය තුළ දෙවන භාජාවක් ලෙස ඉංග්‍රීසි භාජාව ඉගෙනීමේ ද බලපානු ලබන සාධක හඳුනා ගතිම්න් බහුතර ග්‍රාමීය සිපුන් ඉංග්‍රීසි භාජාව කෙරෙහි පහළ හෝ සීමාජයිත ප්‍රවීණතාවක් නිරුපණය කරන්නේ ඇතියි? යන්න මෙම අධ්‍යායනයේ ප්‍රධාන ගැටුවයි. අධ්‍යායනයේ ප්‍රධාන අරමුණු වන්නේ හම්බන්නොට අධ්‍යාපන කළාපය තුළ දෙවන භාජාවක් ලෙස ඉංග්‍රීසි භාජා ප්‍රවීණතා මට්ටම කෙරෙහි බලපා ඇති සමාජ ආර්ථික සාධක හඳුනා ගැනීම්න් දෙවන භාජාවක් ලෙස සිපුන්ගේ ඉංග්‍රීසි භාජා ප්‍රවීණතා මට්ටම හඳුනාගැනීම්, එකුණින් සිපුන්ගේ භාජා ප්‍රවීණතා ගැටුවීම තුළ මැරිම් මෙන්න තත්ත්වයන්හි බලපාම අධ්‍යායනය කිරීම යන කාලීන ගැටුවට පිළියම සෙවීම අප කළ යුතු කාර්යයකි. ඒ අනුව මෙම සම්ක්ෂණයේ ඇති කාලීන වැදගත්කම වටහා ගත හැකිය. අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන ඒමේද රුපයට, අමාන්ත්‍යාචාර්වලට ප්‍රතිපත්ති සම්පාදනයට හා තිරණ නිර්මාණයට වැදගත් වීම්න් වර්තමාන ලේකය තුළ ඉංග්‍රීසි භාජාවට හිමිවන ස්ථානය සහ ඒ සමග ග්‍රාමීය සිපුන් සැසැදීමේ ද ලාභකය ග්‍රාමීය ප්‍රදේශ තුළ සිවින සිපුන්ගේ ඉංග්‍රීසි භාජා අධ්‍යාපනයේ ද මුහුණපාන ගැටුව හඳුනා ගැනීමට හැකියාව ලැබීම සුවිශ්චේෂණ වේ. අධ්‍යාපනය යනු වර්තමාන සංවර්ධන ක්‍රියාවලියේ නිතිත ආයෝජනයයි. එනිසා සංවර්ධන අපේෂ්‍ය මුද්‍රන් ප්‍රමුණුවාගත හැකි පරිදි අනාගත මානව සම්පත නිර්මාණය නොකළහෙත් ගෝලියකරණය සමග අත්වැළ බැඳ ගැනීමට ලාභික ග්‍රාමීය සිපුවාට නොහැනීවනු ඇති.

සාහිත්‍ය විමර්ශනය

විවිධ දාන්ත්‍යිකෝණයන්ගේ සහ විවිධ වයස් මට්ටම්වල ඉංග්‍රීසි භාජාව හඳුරන සිපුන් මුහුණ දෙන්නා වූ ප්‍රජා විද්‍යාත්මක සහ සමාජ, ආර්ථික සාධක පිළිබඳ විවිධ පර්යේෂකයන් අධ්‍යායනය කර ඇති අතර යම් පර්යේෂකයන් පිරිසක් මෙය මනෙවිද්‍යාත්මක බලපෑමක් ලෙස ප්‍රකාශ කරයි. ඉංග්‍රීසි භාජාව ඉගෙනීම්න් ඇත් කරන බව මුහුන්ගේ මතයයි. තවත් පර්යේෂකයන් හඳුනාගෙන ඇත්තේ සිපුන්ගේ ප්‍රවූල් පසුව්ම් මේ සඳහා ප්‍රධාන බලපෑමක් වේ ඇති බවයි. ඉංග්‍රීසි වැනි විදේශීය භාජාවකට අනුගත වීම අපහසු කාරණාවක් වීමට බලපාන ත්‍යායන්මක කරුණු අනාවරණය කර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවකි. එසේම මේ භාජාව සහ ඉංග්‍රීසි භාජාව අතර ඇති වෙනස අනියෝගයක් වේ ඇති බව හඳුනාගෙන ඇති බව පහත සාහිත්‍ය විමර්ශනය හරහා තහවුරු කරගත හැකිය.

භාජා සංවර්ධනය පිළිබඳ පර්යේෂණවලට අනුව දිජ්‍යායන්ගේ ප්‍රවූලක සමාජ ආර්ථික මට්ටම, ඒකභාජා, ඉංග්‍රීසි කතා කරන දරුවන්ගේ විවිධ ම්‍යෙන් ඔයසේ වර්ධනය වීමට බලපායි. කෙසේ වෙතත්, ද්විභාජා දරුවන්ගේ භාජා සංවර්ධනය කෙරෙහි සමාජ ආර්ථික මට්ටමේ නියුතිව බලපෑම් ගොදුන් වටහාගෙන නොමැත. භාජා ප්‍රවීණතාය සහ සමාජ ආර්ථික මට්ටම අතර සම්බන්ධය පිළිබඳ බොහෝ අධ්‍යායනයන් ඉතා කුඩා දරුවන් සහ ප්‍රමිතිගත පරීක්ෂණ කෙරෙහි අවධානය යොමු කරමින් සිදුකර ඇති. මෙම ප්‍රවීණතාවය නිසා ලෙදා ප්‍රමිතිගත ප්‍රමිතින් පරීක්ෂණ පරීක්ෂණය කිරීම නිතර තුළපූජුසු වන ද්විභාජා පාසල් වයසේ දරුවන්ට පර්යේෂණ ප්‍රතිඵල යොදීම වඩාත් අපහසු කරයි. මෙම අධ්‍යායනය සම්මත සායනික ප්‍රවීණයක්, ආඛ්‍යාන කාඩ්‍රය ප්‍රනරුවිවාරණය කිරීමේ කාර්යයක්, පාසල් වයසේ පසුවන ස්පාස්ක්ස්-ඉංග්‍රීසි ද්විභාජා ලුම්න් ඉංග්‍රීසි කාකිරීම නිසා ඇති වන භාජාය විෂමතා පරීක්ෂා කිරීමට භාවිතා කරයි. මෙම ඇගයීම්වල ප්‍රතිඵල නිවැරදිව ගුණය කර ගැනීමට වෙදා ප්‍රමිති උග්‍රීම් උග්‍රීම් සිදු කෙරේ (Kim, 2023).

මුල් භාජා සංවර්ධනය, ගැඩිකෝණ්ඩ විවිධත්වය, වාක්‍ය සංකීරණත්වය, අභ්‍යාචන සහ සාක්ෂරතා වර්ධනය සහ සාමාන්‍ය සැකසුම් හැකියාව ඇතුතු මානයන් ගණනාවක් මත දරුවන්ගේ සමාජ ආර්ථික පසුව්ම් මිනින් පරිපූර්ණ ලෙස බලපායි. දරුවන්ගේ සමාජ සැකසුම් මිනින් පරිපූර්ණ ගැඩිකෝණ්ඩ විවිධත්වය, වාක්‍ය බණ්ඩ සංකීරණත්වය, අභ්‍යාචන සහ සාක්ෂරතා කුසලතා වර්ධනය සහ සාමාන්‍ය සැකසුම් හැකියාවන් (Sussman, Draney, & Wilson, 2023) වැනි ආකාර කිහිපයකින් මුහුන්ගේ සමාජ ආර්ථික පසුව්ම් බෙහෙවින් බලපායි.

භාජා ඉගෙනීමේ ප්‍රවීණය කෙරෙහි ආදායමේ බලපෑම අධ්‍යාපන අවස්ථා සහ සාමාන්‍ය සම්පත් වෙත ප්‍රවීණ වීම කෙරෙහි ප්‍රදේශලයෙකුගේ ආදායම් මට්ටම

සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. වැඩි සම්පත් ඇති ප්‍රවුල්වලට ගිල්වීමේ වැඩසහන්, පුද්ගලික ඉහැනුවීම් සහ හරස් සංක්ෂේපික සංවාර සඳහා ගෙවීමට හැකිය. අනෙක් අතට, අඩු ආදායම් ඇති ඇයට මෙම සේවාවන් භාවිතා කිරීමට අපහසු විය හැකි අතර, මුවන් භාෂාවක් ඉගෙන ගන්නා ආකාරය කෙරෙහි බලපානු ඇත. මූදල් සහ ඉංග්‍රීසි භාෂා හැකියාව අතර අනි සම්බන්ධය දෙස සම්පව බැලීමෙන් පෙනී යන්නේ දනයේ විෂමතා භාෂා බාධක වැඩි කරන ආකාරයයි, එය දීනෙන් දින වඩාත් අන්තර සම්බන්ධිත වෙමින් පවතින ගෝලීය සමාජයකට සහභාගි වීමට පුද්ගලයෙකුගේ හැකියාව කෙරෙහි බලපාය (Flores & Rosa, 2019)

භාෂා ප්‍රේමක්තාවය සහ අධ්‍යයන සාර්ථකත්වය අතර ගැනීමෙන් සහස්‍රබන්ධයක් පරිගේශ්‍රණ නිරන්තරයෙන් පෙන්වුම් කරයි. වැඩිසියුණු කරන ලද ගාස්ත්‍රිය භාෂා කුසලතා සංකීරණ සංක්ලේෂ සහ එළදයි සන්නිවේදනය අවබෝධ කර ගැනීමට පහසුකම් සලසයි, සමඟ්ත අධ්‍යයන ප්‍රතිඵල වැඩිසියුණු කිරීම (Tedick & Lyster, 2019). භාෂා විපම්තා ආමත්තුණය කරන මැදිහත්වීම් අධ්‍යාපනයේ සමානාත්මකාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රධාන වේ, විශේෂයෙන් අඩු ආදායම්ලාභ ප්‍රවූල්වල හිසුන් සඳහා (Alamer, 2021).

Raja සහ Selvi (2011) සහ Verghese (2011) ට අනුව දිලිංජ් පටුල් පැපුවේ සහ ග්‍රාමීයන්ට තුළු සිසු ඉගෙනීම කෙරෙහි ප්‍රධාන අභියෝග වී ඇති බව අනාවරණය කරන අතර දිලිංජ් ආර්ථික පැපුවේ හේතුවෙන් ඉගුසි කතා කරන පරිසරයකට හේ ඉගුසි කතා තීරිම සඳහා උපයෝගි කරගත හැකි ද්‍රව්‍ය කරා ලැබා විමට තොහැකි වී තිබෙන බව තහවුරු කරයි. ලංකාව තුළ ද බොහෝ ග්‍රාමීය ජනතාවට දුෂ්පතකම යන සාධකය නිසා විද දරා ගැනීමට සිදුවන අපහසුතා බොහෝමයකි. භාගිකරණයට විවෘත තොවූ සමාජය නිසා ඉගුසි වැනි භාෂාවන් ආගන්තක බවට පත්ව ඇත. ඒ මුළුන්ගේ වරුණ් නොව ආදායම් බෙදායාමේ විෂමතාවය නිසාය. එහෙත් අතිකයට වඩා වර්තමානය වෙනස්ව පවති. වත්මන් මායියන් ක්‍රමනා අපහසුතාවයක් තිබුණ් දරුවන් පවතින අධ්‍යාපන ක්‍රමයට පුරු කිරීමට යන්න දරයි. ඇතැම් ද්‍රේශකර පරදේශවල භාෂා ගුරුවරු ඇත්තේ ද නැතු. මුළුන් පැමිණියන් දැඟ කළේ සිරින්නේ ද නැතු. ඒ සියලුවම හේතුවේ ඇත්තේ පවතින අල්ප සම්පත් ප්‍රමාණය හා ග්‍රාමීය අර්ථික පසුවීමයි. ලංකාව තුළ පවතින මෙම ගැටුව විවිධ රට්වල්වල ද දක්නට ලැබේ. ඒ බව ඉහත සාහිත්‍ය හරහා පැහැදිලි වේ.

Raja (2011) සහ Selvi (2011) ට අනුව ඉන්දියානු සංදර්ජය තුළ උසස් හා දිගිනික අධ්‍යාපනය හඳුරන සිසුන් පදනම් කරගෙන නියයැලු ලබා ගතින් සිදු කරන ලද පරෝධීයානයේ දී තහවුරු වූ මෙයේ මත්‍යාච්‍යාත්මක සහ පරිසර යන සාකච්ඡා දෙක සිසුන් ඉංග්‍රීසි ඉගෙනිමෙන් ව්‍යක්ත්වාලන බව පැහැදිලි කරයි. Keil (2008) කියන ලෙන්නේ භාජා

උපාරුණ ක්‍රියාවලිය දෙනීන් පිටතයේ සිදුවන සංස්කෘතික ක්‍රියාවලිය සහ ඝමාජය මත පදනම් වන බවයි. මේ අනුව පැහැදිලි වන්නේ හම්බන්තොට වැනි සංවර්ධනය වෙමින් ප්‍රවතින ප්‍රදේශවල දුරුවන්ට ද ඉංග්‍රීසි භාවිත පරිසරය ක්‍රිඩ්‍ර නූපුරය දෙයක් බවයි. අදාළ ප්‍රදේශයේ ඉංග්‍රීසි අධ්‍යාපන ආයතන හා උපකාරක පන්ති පැවැත්වේ. තමුත් තම පරිසරය තුළ හෝ ආකල්ප තුළ ඉංග්‍රීසි පිළිබඳ දනාත්මක හැරිමක් තොමැතු. ඒ අනුව බලන කළ දුරුවෙකුගේ භාජා උපාරුණය සවිමත් වීමට නම් ඔහු පිටත්වන පරිසරයෙන් එයට යම් ප්‍රාණයක හෝ දායකත්වයක් ලැබේය යුතුය. ඉංග්‍රීසි කතා කිරීම ලැඹුණුවකට හෝ බිජාකට හේතුවක් තොවන කාරණාවක් ලෙස වටහාගන්නා විට මත්තාමුලික කාරණා ගොඩනැගිමක් සිදුවේ.

Khan (2011), Teevno (2011), Kannan (2009), Raja (2011) ආදි බොහෝ පරේයේෂකයන් ඉදිරිපත් කරන අකාරයට ඉග්‍රීසි භාෂාව හිරාවරණය වීම මෙයුම් සහ පන්ති කාමරයෙන් පිටත ඉග්‍රීසි භාෂාව පූජාණු වීමට ඇති අවස්ථා අවම වීම වැනි කාරණා තිසු ඉග්‍රීසි භාෂාව ඉගෙනිම ප්‍රධාන අනියෝගයක් බවට පත් වී ඇති බවයි. එසේම Kannan (2009) ඉග්‍රීසි භාෂාව ඉගෙනිමේදී සිංහ මූළුන දෙන අනියෝග යනුවෙන් පරේයේෂණයක් ද සිදු කර ඇතේ. එම අධ්‍යයනයේ අනාවරණයන් පැහැදිලිව පෙන්වා දෙන්නේ ද්වීභාෂාක්වය ඉග්‍රීසි භාෂාව ඉගෙනිමේදී අනියෝගයක් වන බවයි.

භාෂාවක් ඉගෙනීමේ දී මෙන්ම ඉගැන්වීමේ දී ද අනියෝග රසකට මුහුණ දීමට සිදුවේ. ඒ නිසා බොහෝයක් පරායේෂකයන්ගේ අවධානයට ගුරුවරුන් මුහුණ දෙන අනියෝග හේතු වී ඇත. Teevno (2011) ගේ අධ්‍යානය යොමු වී ඇත්තේ සිසුන් සහ ගුරුවරුන් මූහුණු දෙන්නා වූ අනියෝග සම්බන්ධවේ. එම සොයාගැනීම් ඉදිරිපත් කරන්නේ ගුරුවරුන්ට තිසි පුහුණුවක් තොමැලිතිකම. පහසුකම් තොමැලිතිම, විෂයමාලාවේ උණකා, තදබඳ පන්ති කාමර, ප්‍රමාණවත් තරම් කාලය බොදාවන් තොකිරීම සහ තාක්ෂණය භාවිත තොකිරීම සිසුන් සහ ගුරුවරුන් මුහුණ දෙන්නාවූ ප්‍රධාන අනියෝග වන බවයි. එමෙන්ම “ඉදිසි භාෂාව උගන්වනු ලබන්නේ භාෂාවක් ලෙස තොව විෂයක් ලෙසයි.” යනුවන් ඇය සිත්ගන්නාපුර සම්ක්ෂණයක්ද සිදුකර ඇත. Canale සහ Swain (1980) ට අනුව පුද්ගලයෙකුගේ උව්‍යාරාණයේ ව්‍යුහකරණ තීරවදුනතාවයට වඩා ඉදිරිපත් කරනු ලබන පණිවිධියේ ඇරඹයේ තීරවදුනතාවය පිළිබඳව අවධානය යොමුකරන්නේ නම් වඩාත් එදායි දෙවන පස පහණුවක් ලබා දැය හැකි බව ප්‍රකාශ වේ.

Pande (2013) ගේ අධ්‍යාපනය සොමු වී ඇත්තේ ගුරුවරුන් ඉංග්‍රීසි ඉහැන්වීමේදී මූල්‍යන දෙන අභියෝග සම්බන්ධවය. මහජුර් සොයාගැනීම් ඉදිරිපත් කරන්නේ “ඉංග්‍රීසි ඉහැන්වීමේ විධය, එහි අසාර්ථකත්වය සහා විශාල ප්‍රමාණයක වගකීමක් දරනු ලබයි.” යන්නයි. මූල්‍යගේ විශ්ලේෂණය අනුව

පන්තිකාමර පරිසරය සහ පන්තිකාමරය තුළ ඇති වන මානසික ගැටලු දෙවන හාජාවක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීමේ එලදායීතාවය අඩුකරන බව පවසයි. එමෙන්ම ඔහු ප්‍රකාශ කරන්නේ මෙම අසාරථකත්වය පිටුපස තිබෙන ප්‍රධාන සාධකය වන්නේ සහ වන් දීම සහ කතා තීරිම යන ප්‍රධාන කුසලතාවන් ඉංග්‍රීසි ඉගැන්වීමේදී නොසළකා හැඳුමයි. මෙම සියලු පර්යේෂණයන් නිරුපණය කරන්නේ සිසුන්ගේ ඉංග්‍රීසි හාජා ප්‍රවීණතා මට්ටම ඉහළ නංවා ගැනීම දුෂ්කර වීමට බොහෝ සාධක බලපා ඇති විය. මෙම සියලු පර්යේෂණයන් නිරුපණය කරනුයේ ඉංග්‍රීසි හාජාව ඉගෙනීම් සහ ඉගැන්වීම සංදර්භයෙන් සංදර්භයට වෙනස් වන බවත් බොහෝ සාධක නිසාවෙන් සිසුන්ට ඉංග්‍රීසි හාජා ප්‍රවීණතාව ලබා ගැනීම විශාල අනියෝගයක වී ඇති වියතය.

2. පර්යේෂණ ක්‍රමවේදය

මෙම අධ්‍යායනය සඳහා මිගු අධ්‍යායන ක්‍රමය යොදාගත් අතර ප්‍රාථමික හා දැවීතික දත්ත මේ සඳහා උපයෝගී කරගනු ලැබේය. ඒ අනුව අහැළු තියැයිය යටතේ හමුබන්තොට අධ්‍යාපන කළාපයට අයත් පහළ බැරුම ප්‍රාමෘද්‍යවා වසමේ සිසුන් සියලුක් තොරු ගෙන ප්‍රක්ෂාවලි ක්‍රමය යොදාගෙන ප්‍රාථමික දත්ත රස්කර ගන්නා ලදී. සම්පූර්ණය සඳහා තොරුගනු ලැබුවේ ප්‍රාමෘද්‍ය හා නාගරික පාසල්වල ඉගෙනුම ලබන අවුරුදු 12 වැනි සිසුන්ය අධ්‍යායන තොරතුරු ලබා ගැනීමේ දී 'පහසු තියැදීම' හාවිතා කෙරිණු අතර දැවීතික දත්ත ප්‍රකාශීත හා ප්‍රකාශීත කාන්ති මගින් සහ සරගා, වාර්තා ආශ්‍රායන් සපයා ගන්නා ලදී. තොරුගත් සිසුන් 100 ප්‍රාම්නාවලි ක්‍රමය යොදාගතින් දත්ත රස්කරීමට යොදාගෙන ලැබූ අතර ඔවුන්ගේ දැනුම මට්ටම පරික්ෂා තීරිම සඳහා ද සරල ප්‍රශ්න පත්‍රයක් (කාරුය සාධන ප්‍රශ්න පත්‍රය) ලබාදෙන ලදී එයින් අපේක්ෂා කරනු ලැබුවේ සිසුන් තුළ පවතින දැනුම මට්ටම සහ ප්‍රශ්නවලට පිළිතුරු දීමේ හැකියාව පරික්ෂා කිරීමයි. මේ හරහා ලබාගත්තා ප්‍රමාණාත්මක දත්ත විස්තරාත්මක සංඛ්‍යාන දිල්ප ක්‍රමය ඔස්සේ ද දැනාත්මක දත්ත උරුම් ප්‍රවේශය ඔස්සේ ද විශ්ලේෂණය කරනු ලබයි.

3. ප්‍රතිච්ල හා සාකච්ඡාව

මෙහිදී පළමුව ප්‍රතිච්ලයාගේ තොරතුරු, ප්‍රතිච්ලයාගේ කුට්ටිහයේ තොරතුරු, අධ්‍යාපන වටහිපාව, පාසල් තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය, සංමාපිය සාධක පිළිබඳව ප්‍රතිච්ලයාගේ අදහස් විමසීමේදී ඔවුන්ගේ අදහස් ගැටලු තියැයිතනය වූ අතර සරල ප්‍රශ්න පත්‍රයක් (කාරුය සාධන ප්‍රශ්න පත්‍රය) සැපයීම මගින් වාර්තා කරන සාක්ෂරතාව, ව්‍යාකරණ දුර්වලතා, අක්ෂර වින්‍යාසය, ව්‍යවන මාලාව සහ නිරමාණාත්මක බව ආදි ඉංග්‍රීසි හාජාවේ විවිධ අංශ කෙරෙහි මවුන් දක්වන දුර්වලතා හඳුනා ගැනීම් හැකිවිය.

- තේරුම් ගැනීමේ දුෂ්කරතා, වවන තිවැරදිව කියවා උච්චාරණය කළ තොගැකි වීම
- වවන මතක තබා ගැනීමේ අපහසුව
- කතා කිරීමට ඇති බිය සහ ඉංග්‍රීසි හාජාවට ඇති බිය
- ඉංග්‍රීසි ප්‍රහුණු වීමට/හාවිතා කිරීමට අවස්ථා නොමැතිකම
- මිතුරු ඉංග්‍රීසි හාවිතා කිරීමට උනන්දු නොවීම
- දෙමාපියන්ගේ සහ සහේදර සහේදරයන්ගේ ඉංග්‍රීසි දැනුම අවම වීම
- ආර්ථික ප්‍රශ්න
- ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා සිසුන් උනන්දුව දක්වන ක්‍රම හාවිත නොකිරීම
- ඉංග්‍රීසි ගුරුවරයා සහ සිසුන් අතර අඩු සම්බන්ධයක් අනාවරණය වූවදේ හාජා සම්බන්ධ සූප්‍ර අවබෝධයක් බොහෝ දෙනෙක්ට නොමැති නිසාය.

මෙකි කාරණා ගණනාවක් අනාවරණය වූ අතර ඒ ඇතැම් කාරණා විශ්ලේෂණාත්මක අධ්‍යායනය කිරීමක් සිදු කෙරීණි. ප්‍රශ්නාවලිය හරහා යොමු කළ ගැටුවලට අමතරව සම්මුඛ සාකච්ඡා හා නිරික්ෂණ ක්‍රමවේදය හරහා තවත් කරුණු අනාවරණය කරගත හැකි විය.


ඉංග්‍රීසි ඉගෙනීමට ඇති රුවිකත්වය

ඉගැන්වීම සඳහා යොදාගන්නා ඉගෙනුම්කාරක ඕනෑම ව්‍යායක් ඉගෙනීමේව සහ ඉගැන්වීමට ඇතියැයින් වැදගත් වේ. ඒවා, ඉගෙනීම් ක්‍රියාවලිය දිෂ්ඨයාට වඩාත් ප්‍රස්න්න කාරුයයක් බවට පත්කරයි. මන්ද ඒවා මගින් දිෂ්ඨයාගේ පරික්ල්පනය හා ස්වයං ක්‍රියාකාරකම් උත්තේන්නය කරන වඩාත් තාත්වික අන්දැකීමක් ලබාදෙන බැවිනි.


දිෂ්ඨයා ඇතුළත් සංස්කෘතිය සහ මහු සහ විශ්වාසයන් ඔහුගේ ආකළුප වලට බලපානු ලැබේ. හාජාව ඉගෙනීමේදී ඒ පිළිබඳව දිෂ්ඨයාට ඇති ආකළුපය ඇතියැයින් වැදගත් වේ. සිසුවෙකුගේ සාර්ථක හෝ අසාර්ථක බව පැහැදිලි කිරීමේදී බහුලව යොදාගන්නා සංක්ල්පය වනුයේ අන්ත්‍රේරණයයි. ව්‍යාය ආශාවෙන් ඉගෙනීමට සිසුවා තුළ කැමැත්තක් හා පෙළඳීමේදී සිදුවිය යුතුය. එසේ නොවන්නේ හාවිතා කරන ඉගෙනුම් ක්‍රමවේද ප්‍රායෝගික නොමැති නිසායි.

"ඉංග්‍රීසි කතා කරන්න නම් හරි ආසයි. ඒත් ඉංග්‍රීසි බැං නො". (ප්‍රතිච්ලා ආකළුප 01, නියදී සම්ක්ෂණ, 2021)

"අපෝ එපාම කරපු පිරියයි එක. මිස් ප්‍රශ්න අහනවා අපිට තේරුන් නැ". (ප්‍රතිච්ලා ආකළුප 02, නියදී සම්ක්ෂණ, 2021)



රුප සටහන 01. සිපුන් තුළ ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ඇති රුවිකත්වය



රුප සටහන 02. ඉංග්‍රීසි හාජාව ඉගෙන්වීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදය පිළිබඳ ප්‍රතිචාරී ආකල්පය

මේ අනුව තහවුරු වූයේ සමස්ත නියුතියෙන් බහුතරයක් ඉංග්‍රීසි ඉගෙන ගැනීම රුවිකත්වයක් ඇති දෙයක් ලෙස නොසලකන බවයි. මෙම අධ්‍යයනය තුළ නාගරික සහ ග්‍රාමීය පාසල්වල අධ්‍යාපනය ලබන සිපුන් දෙපිරිසම අන්තර්ගත වන අතර උදාසීන ඉගෙනුම් ක්‍රියාවලිය, ප්‍රමාණවත් කරම් ඉගෙනුම්කාරක නොමැති වීම, අවශ්‍ය තාක්ෂණය නොමැති වීම, ඉංග්‍රීසි ගුරුවරයාගේ පොරුෂය, ජන විද්‍යාත්මක සාධක නිසාවෙන් සිපුන් දිගකුලීනව පාසල් නොපැමිණීම, සිපුන් අනිප්‍රේරණය නොවීම සහ ඉංග්‍රීසි හාජාව පිළිබඳව සිපුන් තුළ ඇති ආකල්ප නිසාවෙන් ඉංග්‍රීසි හාජාව කෙරෙහි අකාර්යසමතාවන් පුද්ගලනය කරයි.

පාසල් ඉංග්‍රීසි ගුරුවරයා ඉංග්‍රීසි හාජාව ඉගෙන්වීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදය

න්‍යායාත්මක දාශ්විකෝණයට අනුව පන්තිකාමරය තුළ ඉගෙනීම් සහ ඉගෙන්වීම් ක්‍රියාවලියට ක්‍රියාකාරී දෙදෙනෙකක් ඇතුළත් වේ. එනම් ගුරුවරයා සහ සිපුවා වේ. හාජාව ඉගෙනීම සම්පූර්ණයෙන්ම ගුරුවරයා මත පමණක් පදනම් වූවක් නොවේ. නමුත් ගුරුවරයා ඔහු හෝ ඇය සතු ඉගෙන්වීම් ක්‍රියාවලිය ආකර්ෂණීය ලෙස කළ යුතු වේ. ඉගෙන්වීම් ඩිල්පනුම වලට අනුව විදේශීය හාජාවක් ඉගෙන්වීමේදී ගුරුවරුන් සිපුන් සමග විවිධ බුද්ධිකාලීන ක්‍රිඩා ආදිය කරමින් පොක් පරිඹිලනයට පමණක් සීමා නොවෙමින් සිපුන්

අභිජ්‍රණය කළපුතු වේ. එමෙන්ම ඉගෙනීමේ ස්ථියාවලිය සම්බන්ධව සිසුන් සූචුව ද වගකීමක් ඇත. ගුරුවරුන් සහ සිසුන් එකට බුද්ධීය සහ ප්‍රායෝගික ස්ථියාකාරකම කිරීම තුළින් ඉදක්කගත විෂයේ ස්වරුපය සහ අන්තර්ගතය නිර්මාණය කළ හැකිය.

පාසලදී ඉංග්‍රීසි ඉගෙන්වීම සඳහා මොදාගත්තා ක්‍රමවේදය සම්බන්ධව අවධානය යොමු කළේය. එහිදී සිසුන් 82% ප්‍රකාශ කළේ පාසල්පෙළ පොත් හා සටහන් මිනින් ඉගෙන්වීම සිදු කරන බවයි. එය තව තවත් විශ්‍රාත කිරීමේ දී පැහැදිලි වූයේ පාසල් පෙළ පොත කේන්ද්‍රකරගත විෂය මූලික අධ්‍යාපනයක් විනා හාඟා පුහුණුවක් තොමැති බවයි. අදාළ කාල්විලේදය තුළ විෂය නිර්දේශය උගෙන්වනා මිස පාසලදී ප්‍රායෝගික විනෝදාත්මක ක්‍රම හරහා හාඟාවට ප්‍රායෝගික ප්‍රායෝගික විනෝදාත්මක අවස්ථාව උදාකර තොමැති. සටහන් හා පෙළපොත් ආශ්‍රේයන් ඉගෙන්වීම් කරන බව 52% ක් ප්‍රකාශ කරන අතර සකවිණ් හා ප්‍රශ්න විවාරය මිනින් අධ්‍යාපන කටයුතු සිදු කරන බව 30% ප්‍රකාශ කරයි. ඉංග්‍රීසි නවකතා හා කෙටිකතා කියවීම්, විනෝදාත්මක හා ප්‍රායෝගික ස්ථියාකාරකමවලින් තොරව ඉගෙන්වීම සිදුකරයි. මෙති කාරණා හරහා ඉංග්‍රීසි තීරස හාඟාවක් විමට හේතු සෞයාගත හැකිය.

ප්‍රායෝගික විනෝදාත්මක ස්ථියාකාරකම හෝ විෂයට රුළුවයක් ඇතිවන පරිදි ඉගෙන්වීමක් සිදු තොවන බව සිසුන් බෙහුතරයකගේ අදහස විය. ඒ අනුව පැහැදිලි වූයේ පාසල් ඉංග්‍රීසි විෂය හා විෂය හාර ගුරුවරයා අතර සම්පූර්ණ අන්තර් සම්බන්ධතාවක් තොමැති බවයි. ඉංග්‍රීසි වැනි තුතන හාඟාවක් ඉගෙන ගැනීමට නම් යල්පැනයි ක්‍රමවේද වලින් ඉවත්ව ආකර්ෂණීය ලෙස ඉගෙන්විය යුතුය. එය සිසුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව තහවුරු කරගත හැකි විය.. සහියකට පැයක්වත් දරුවන්ව ඉංග්‍රීසි පොත් හා පත්තර කියවීමට යොමු කළ යුතුය ඒ හරහා අලුත් වවන සෞයාගැනීමට සිසුන්ට අවස්ථාව ලබා දිය යුතුය. එවිට යම් කරමකට හෝ සම්පූර්ණ හාඟාවක් බවට ඉංග්‍රීසි හාඟාව පත්වේ.

ගුරුවරයා සහ සිංහලය අතර සම්පූර්ණ සම්බන්ධතාවක් තොමැති වීම

වෙනත් ගුරුවරයා සහ පාලේෂ්වර ඉංග්‍රීසි හාඟා ගුරුවරයා සහ සිසුවා අතර සූහද සම්බන්ධතාවක් තොමැති. එයට හේතු වී ඇත්තේ මුවනොවුන් අතර පවත්තා දුරස්ථ සඛැදියාවයි. හාඟාවක් වැනි දෙයක් ඉගෙන්වීමේදී රට අදාළ මූලධර්ම පවතී. එනම් ගුරුවරයාට තමාගේ සිංහලයන් හැකි විය යුතුය. මුවන්ගේ හාඟා පසුබිම, මුවන්ගේ හාඟා ප්‍රාවිශ්‍රණව, මුවන්ගේ අත්දැකීම් හැඳුනාගත යුතුය. ඉගෙන්වීමේ සහ ඉගෙනීමේ හාඟා අවශ්‍යතා ඇතුළුව ඉගෙනුම් එල හඳුනා ගත යුතුය. සියලුම සිසුන්ට සමාන ඉගෙනුම් එල පවත්වාගෙන යාපුතු අතර මුවන් සම්පූර්ණයකින් යුත් සියලුම ස්ථියාකාරකම සහිත

අන්තර්ගතයකින් ආරම්භ කළපුතු අතර හාඟාවේ එලදායීබව සහ ගොඳ පිළිගැනීම අතර සම්බන්ධ බව රැකගත ස්වයං ඇගයීම් සහ අධ්‍යාපනය සඳහා අවස්ථාවන් හඳුනාගත යුතුය. විශේෂයෙන් ම ප්‍රායෝගික සිසුන් සඳහා පාඩම් වලදී දාන්තු ආකර්ෂණීය ඉගෙනුම්කාරක හාවිතා කළපුතුය එසේ කිරීම හරහා මුවන් ඒ වෙත ආකර්ෂණය වේ.

ඉංග්‍රීසි විතුපට, ගිත, පින්තුර, විඩියෝපට, නිර්මාණාත්මක පෝස්ටර ආදිය හාවිතයෙන් ඉගෙනුවිය යුතුය. මෙනින් කාරණාවන් පදනම් කරගත් විට ඉංග්‍රීසි වැනි හාඟාවක් සිසුන්ට සම්පූර්ණ කරලීමට හැකියාව ලැබේ. එනම් හාඟා විද්‍යාත්‍යායන්ට අනුව සිසුන්ට ඉංග්‍රීසි හාඟාව ඉගෙන්වීමේදී 1+1 ක්‍රමය හාවිතා කළපුතුය.

1 යනු සිසුන් දැනටමත් දන්නා දැ වේ.

1 යනු සිසුන් දන්නා දේට වඩා යමක් ඉගෙන්වීමයි.

ප්‍රාග්ලෘයක් යම් දෙයක් ඉගෙන්වීමේ දී ඔහුගේ පෙර දැනුම මට්ටම පරීක්ෂා කර බැඳීය යුතුය. එවිට පවතින දැනුමට අජ්‍යන් යමක් එක්කිරීම පහසු කරයි. එසේ තොමැති වුවහොත් ඉගන ගන්නා දේ කෙරෙහි තීරසභාවයක් ඇතිවිය හැකිය. මෙම ක්‍රමවේද හරහා ඉංග්‍රීසි හාඟාව ඉගෙන්වීමේදී මුව හාඟාවන් ඇති වන බාධාවන් වළක්වාලීමට හැකියාව ලැබේ. මුදල් කේන්ද්‍රකරගත් අධ්‍යාපන රටාව හේතුවෙන් ගුරුවරයා ද විපරිවර්තනයට ලක්ව ඇතේ. මෙම ප්‍රදේශයේ දරුවන්ගෙන් කොටසක් නාගරික පාසල්වල අධ්‍යාපනය ලැබයි. එම සිසුන්ගේ අදහස වූයේ ඉංග්‍රීසි හාඟා ගුරුවරයාගේ ක්‍රමැත්ක අකම්තේ ඔහුගේ ප්‍රායෝගික පන්තියට සහභාගී වීම මත රඳා පවතින බවයි. අනෙක් කාරණාව නම් ඉංග්‍රීසි ගුරුවරයා හැකියාව දරුවන් කිහිපයෙනා පමණක් කේන්ද්‍ර කරගතිම්ත් අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යන බවයි.

ඉංග්‍රීසි හාඟාව තීරවරණය තොමැති සහ ඉංග්‍රීසි ප්‍රහුණු වීමට ඇති අවස්ථා අඩු විම

මෙම අධ්‍යාපනයට හසු කරගත් සමස්ත තියැදියෙන් 89% ප්‍රාග්ලෘයක් ප්‍රකාශ කර සිටියේ ඉංග්‍රීසි හාඟාව කතා කරන පරිසරයක් මුවන් තුළ තොමැති බවයි. එනම් තමාගේ පවත්ලේ සාම්ප්‍රදායිකයන් හෝ සම්වයස් මිතුරු කණ්ඩායම් ඉංග්‍රීසි කතා තොකරන බව ඔහුන්ගෙන් බොහෝ දෙනා පාවසු අතර ඇතැම් මාපියන්ට ඉංග්‍රීසි පිළිබඳ සුඡ ප්‍රාවෙබෝයක් හෝ තොමින්ති නැමුත් දරුවන් ඉංග්‍රීසි අධ්‍යාපනයට යොමු කිරීමට ඔහුන් විශාල උත්සහයක් ගෙන ඇති බව අධ්‍යාපනයන්දී අනාවරණය විය. කෙතරම් ප්‍රාර්ථික ප්‍රහුණුව මැද වූව ද දරුවන් උපකාරක පන්තින් වෙත යොමු කර තිබෙන බව දැකෙන හැකි විය. ඇතැම් අවස්ථාවල හැඳියේ හෝ ඉංග්‍රීසි විනෝදාත්මක සිනහ වන බව ද ඔහුන් සඳහන් කළහන. ඒ හරහා පැහැදිලි

දැරුවන් ඉංග්‍රීසි හාජාව විෂයක් ලෙස පමණක් හැදැරීමට පෙළත් ඇති බවයි. හාජාවක් ලෙස එය ප්‍රායෝගිකව හාවිතා කිරීම ඔවුන් තුළ දක්නට නොලැබේ හාජා ප්‍රවීණතා මට්ටම අවම කිරීමට බලපා ඇති බව පැහැදිලි වේ. මෙම නියුතියෙන් සූළ කොටසක් නාගරික පාසල්වල අධ්‍යාපනය ලබන අතර ඔවුන් තුළ ද ඉංග්‍රීසි හාවිත වටපිටාවක් නොමැති. නමුත් යම් මට්ටමක ඉංග්‍රීසි දැනුමක් ඔවුන් සනුව ඇත. එමත්ම දැනුමක් ප්‍රසාද හාසුරුවන සිසුන් ද දැකගත හැකි වුවන් ඔවුන්ට ඉංග්‍රීසි හාජායෙදේ හැකියාවක් නොතිනි. මේ සමඟත කාරණාවලට හේතු වූයේ ඉංග්‍රීසි හාජාවට නිරාවරණය වූ පරිසරයක් නොමැති විවයි.

ඉංග්‍රීසි ඉගෙනීමේ වටිනාකම පිළිබඳ ඇති නොදැනුවන්හාවය

මෙම අධ්‍යායනයේ දී තහවුරු වූ තවත් කාරණාවක් වන්නේ සිසුන්ට ඉංග්‍රීසි හාජාවේ වැදගත්කම පිළිබඳ අවබෝධයක් නොමැති විවයි. ඉංග්‍රීසි හාජාවක් ලෙස ඉගෙනීම හරහා ලැබෙන වර්ප්පාද පිළිබඳ අවබෝධයක් ඔවුන්ට නොමැති. “උසස් පෙළ කරන්න ඉංග්‍රීසි ඕන නැතෙනි. ඒ නිසා ඉංග්‍රීසිවලට ලොකු අවබානයක් දුන්නේ නෑ” යනුවෙන් වූ ආකල්පයක් ඔවුන් තුළ පැවතියේය. උසස් අධ්‍යාපන සිසුන් තුළ මෙවැනි ආකල්පයක් ඇති වීම පාසල් කාලයේ ඉංග්‍රීසි හාජාවට රුවීකන්වයක් නොතිනි සහ ඉංග්‍රීසි හාජාව ඉගෙන ගැනීමට යම් උදාසීනක්වයක් පැවතිම හේතු වූ බව ඔවුන්ගේ අදහස විය. ඉංග්‍රීසි වැනි හාජාවක් තුළතනත්වය සමග ගණුදෙනු කිරීමේදී ඉතා අතුවශ්‍ය වූවයි. නමුත් එවන් හාජාවක් නොසලකා හැඳිම අනාගත ගමනට බාධාවක් එල්ල කරයි. ඉංග්‍රීසි විෂයක් ලෙස ඉගෙනීම පසසුකලා හාජාවක් ලෙස කතා කරන්නට පුරුෂීමට ඔවුන්ගේ දැනුවත්තාවය ප්‍රමාණවත් නොවන බව අනාවරණය විය. හාජාවක් ලෙස ඉංග්‍රීසි ඉගෙන ගැනීමෙන් දැරුවන් දැනුවන් කළපුතු බව මේ හරහා නිගමනය විය.

දැරුවන් ඉංග්‍රීසි කතා කිරීමට බොහෝ සේ ඇල්ලීම් කරයි. එහෙත් ඔවුන් තුළ ප්‍රවීතින යම් යම් මානසික මට්ටම් හා ඉංග්‍රීසි මට බැ යන සානුන්මක සංක්ලීපය නිසා එයින් ඉවත්ව සිටීමට දැරුවන් උත්සාහ දරයි. ඉංග්‍රීසි සඳහා වාර විභාගයේ අවම ලකුණු මට්ටමක් නිම් වීමත් ඉංග්‍රීසි ගුරුවරයා සමග ප්‍රවීතින සබඳතාව යුතුස්ථා මට්ටමක් මට්ටමක් නිසා දැරුවන් හාජාවක් ඇල්ලීමක් කොඳක්වයි.

සිසුන්ගේ ලකුණු හා උපකාරක පන්තිවලට සහභාගි වීම අතර සම්බන්ධය

සිසුන් ලබා ගත් ලකුණු හා සිසුන් උපකාරක පන්තිවලට සහභාගි වීම අතර සබඳතාවක් ප්‍රවීතිද? නැදුදී? යන කාරණාව පරිස්‍ය කිරීමේ දී පැහැදිලි වූයේ සිසුන් ලබා ගත් ලකුණු හා සිසුන් උපකාරක පන්තිවලට සහභාගිවනවා ද නොවනවා ද යන

විව්ලය අතර කිසිදු සබඳතාවක් නොමැති බවයි. ඒ අනුව මෙම විව්ලය අතර ප්‍රවීතින සම්බන්ධතාවය සලකා බැලීම් දී පැහැදිලි වූයේ උපකාරක පන්තිවලයට සහභාගි වූවද සිසුන්ගේ ලකුණු මට්ටමේ වෙනසක් සිදුව නොමැති බවයි. ආර්ථික තත්ත්වය කෙබඳ වූවත් අධ්‍යාපන කටයුතු සඳහා මුදල් වෙන් කර අමතර පන්ති වෙත දැරුවන් බොහෝ දැරුවන් ඉගෙන ගැනීමට රුවීකන්වයක් නොදැක්වන බව තහවුරු විය.

ඉංග්‍රීසි හාජාව හාවිත ස්ථානයක අදහස් දැක්වීම පිළිබඳ ප්‍රතිචාරී ආකල්පය


අධ්‍යායනයට ලක් කළ සිසුන්ගේ ඉංග්‍රීසි හාජාව හාජාවක් ලෙස නොව විෂයක් ලෙස ඉගෙන ගන්නා තෙක් ඒ සඳහා ඇති යිය සහ ලැඹුරාව ඉවත් නොවේ. පිරිසක් ඉදිරියේ නොවියට ඉංග්‍රීසියෙන් අදහස් දැක්වීමට හැකියාවක් ප්‍රවීති ද නොනා සම්බන්ධයෙන් අදහස් විමුජු විට දෙනාත්මක පිළිතුරත් නිමි වූයේ 40% ගෙන් පමණි. ඉතිරි 60% ඒ පිළිබඳ සාණාත්මක අදහස් දැක්වූයේය. ඒ අනුව ඔවුන්ගෙන් අදහස් විමුජු කාරණාව වූයේ යම්කිසි අයෙක් ඔවුන් ඉංග්‍රීසි හාජාවන් කතා කළභාග් ඒ සමාජ තත්ත්වය තුළ නොවියට ඉංග්‍රීසි හාජාව හැසිරය හැකි ද යන්නයි මෙහිදී සමඟත නියැදියෙන් 38% තමන්ට මේ පිළිබඳ හැකියාවක් ප්‍රවීති බව ප්‍රකාශ හාකෝල්. එය යහපත් ප්‍රවීත්තාවයි. ඒ අනුව ඉංග්‍රීසි හාජාව සිසුන්ට සම්පූර්ණ හැකි සිදුවිය.

මෙහිදී තහවුරු වන කාරණාවක් වන්නේ පිරිසක් ඉදිරියේ ඉංග්‍රීසි හාජාව හැසිරවීමට තරම හැකියාවක් ඔවුන්ගෙන් බොහෝයෙකට නොමැති බවයි. එයට බලපා ඇති කාරණා මොනවාදයී හඳුනා ගැනීමේදී පැහැදිලි වූයේ ප්‍රවූලේ සාමලිකයින් ඉංග්‍රීසි හාජාව කතා නොතිරීමන් නිසා විෂය සම්බන්ධ ආඩුනික බවක් ඔවුන් තුළ ප්‍රවීති උසස් අධ්‍යාපන සිසුන්ද මේ සඳහා සම්බන්ධ කරගත් අතර පාසල් කාලයේ ඉංග්‍රීසි හාජාවට සබඳතාවක් නොතිරීම් නිසා ඉංග්‍රීසි හාජාව හැසිරය හැකි ද යන්නයි මෙහිදී සමඟත නියැදියෙන් 38% තමන්ට මේ පිළිබඳ හැකියාවක් ප්‍රවීති බව ප්‍රකාශ හාකෝල්. එය යහපත් ප්‍රවීත්තාවයි. ඒ අනුව ඉංග්‍රීසි හාජාව සිසුන්ට සම්පූර්ණ හැකි සිදුවිය.

ගෝලියකරණය වූ සමාජයක අධ්‍යාපන ක්‍රමය නව තාක්ෂණය හා බැඳී ප්‍රවීති. එනිසා ගුරුවරයෙක් නොමැතිව වූව ද ඩිනැම හාජාවක් ඉගෙන ගැනීමේ හැකියාව විරෝධානය වන විට ප්‍රවීති. පුරුෂයි, ගේස් බුක්, අන්තර්ජාලය වැනි සමාජ මාධ්‍ය වර්ධනය මෙයට හේතුවයි. එහෙත් උක්ත පරියේෂණය හරහා

මෙය වෙනස් මගක් ගති. පාසල සහ උපකාරක පන්තිවල දී නීරස විෂයක් බවට පත්ව ඇති ඉංග්‍රීසි හාජාව අධ්‍යයනය කිරීමට සිපුන් පෙළඳී නැති. එම නීසා ඔවුන් ඉංග්‍රීසි වැඩසටහන් නොබලන බව ඔවුන්ගේ අදහසයි. විශ්වපත වූව ද නරඹන්නේ දෙමළ මාධ්‍ය ඒවාය. සිපුන්ට මේවා ලා තිරීම හාජා අධ්‍යයනයට ඉතා වැදගත්වේ. එමෙන්ම මාපියන්

දරුවන්ට ජ්‍යෙම දුරකථන ලබා දීමට බියක් දක්වන අයුරු දැකගත හැකිය. එනිසාම ජ්‍යෙම දුරකථන හාවිතය සිපුන්ට සිමා වේ ඇත. හාජාවක් පොතපතින් පමණක් ඉගෙන ගැනීමට නොහැක. එය ප්‍රායෝගිකව ද සිදුකළ යුතු බව මෙම පර්යේෂණය හරහා තහවුරු වේ.



රූප සටහන 03. ඉංග්‍රීසි හාජාව හාවිත ස්ථානයක අදහස් දැන්වීම පිළිබඳ ප්‍රතිචාරී ආකල්පය

4. නිගමන සහ නිරදේශ

නාගරික පරිසර කේන්ද්‍රීය ජනතාවට මෙන් ග්‍රාමීය පරිසර කේන්ද්‍රීය ජනතාව ඉංග්‍රීසි වැනි නව හාජා වැළද ගැනීම ඉක්මනින් සිදුනොවේ. එයට හේතුව වන්නේ එම හාජාවන් එදිනෙදා ඒවා තුළ හාවිතයට නොගැනීමයි. එනිසාම ඉංග්‍රීසි හාජාව ග්‍රාමීය පාසල් අධ්‍යාපනය තුළ දැඩි නීරස විෂයක් බවට පත්ව ඇත. අධ්‍යයනයට ලක් කළ පර්යේෂයේ දරුවන්ගේ ඉංග්‍රීසි හාජා ප්‍රවෙශනා මට්ටම ඉතා අඩු අයයක් ගෙන තිබේ මෙයට හේතුවකි. උක්ත පර්යේෂණය හරහා අවධානයට ලක්කළ උපත්‍යාසය වූයේ දෙවන හාජාවක් ලෙස ඉංග්‍රීසි හාජාව හැඳුරිමේ ද සමාජ ආර්ථික සායනික පළපැමි එල්ලකරන බවයි. තම්මුන් ඉංග්‍රීසි හාජා ප්‍රවීතනා මට්ටම අඩු වීම් රෙකරේ පවුලේ ආර්ථික තත්ත්වය බලපා නොමැති බව මෙනින් තහවුරු වූ අනර තමන්ට කුමන ආර්ථික අපහසුනා පැවතියෙන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කිරීම මෙම ප්‍රදේශයේ දක්නට ලැබේ. තම්මුන් සමාජය වශයෙන් දරුවරයා සහ දිජ්‍යාලි තුළ පවතින සම්බන්ධතාවය ද අවම මට්ටමක තිබීම දැකගත හැකිවිය. පාසල් අධ්‍යාපනය පමණක් නොව උපකාරක පත්ති අධ්‍යාපනය තුළ ද මෙම තත්ත්වය දැකගත හැකිවිය. දරුවන් තුළ ඉංග්‍රීසි හාජාව සම්බන්ධව සාමාන්‍යක ආකල්ප ඔවුන්ගේ ඉංග්‍රීසි හාජා ප්‍රවෙශනා මට්ටම අඩුවීමට හේතුවක් වේ ඇති බවයි. එනිසා ඔවුන්ගේ අධ්‍යාත්මක ආකල්ප සංවර්ධනය කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. දෙවන හාජාවක් ලෙස ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ වැදගත්කම ග්‍රාමීය සිපුන්ට අවබෝධ කරිය යුතුය. ක්‍රියාත්මක වන මෙවන් සම්ක්ෂණ හරහා නිරාවරණය නොවන ගැටුවු හඳුනාගෙන ඒවාට පිළියම් සෞයම් ලංකාව

අනුකූලව විෂයක් උගෙන්වන්නා සේ හාජාවක් ඉගැන්වීම නීසා ප්‍රායෝගික බවෙන් තොර අධ්‍යාපන ක්‍රමයක් දැකගත හැකිවිය.

උක්ත නිගමනයන්ට අනුව මෙම පර්යේෂණයට පහත පදන් නිරදේශ ඉදිරිපත් කළ හැකිය. ඉංග්‍රීසි හාජාව දරුවන් අතරට ගෙන යාම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු අතර දුෂ්කර පුදේශ වල සිපුන්ට ඉංග්‍රීසි හාජා ඉගැන්වීමට අවශ්‍ය ගුව්‍ය දාංස උපකරණ කට්ටල පාසල්වලට ලබා දීම කළ යුතුය. එතුන් ඉංග්‍රීසි ප්‍රවත්ත හා ඩිත ඇසුමට, ඉංග්‍රීසි ව්‍යුහපත බලුමට දරුවන් යොමු කිරීම හරහා නොදැනුවන්වම සිපුන් ඉංග්‍රීසි හාජාවට සම්පූර්ණ වේ. ගුරුවරුන් ඉගැන්වීමේ දී ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත අධ්‍යයන ක්‍රම හාවිතා කළ යුතු අතර ඉංග්‍රීසි හාජාව සම්බන්ධව දරුවන්ගේ දෙම්විවියන් දැනුවත් කළ යුතුය. සතියකට වරක් හේ ඉංග්‍රීසි හාජාවෙන් රිවිත පොතක් පත්තරයක් කියවීමට අවස්ථාව ලබා දිය යුතුය. එමෙන්ම මෙම සම්ක්ෂණය අනුව පැහැදිලි වූ කරුණක් වූයේ ලුම්න් දක්වන සාමාන්‍යක ආකල්ප ඔවුන්ගේ ඉංග්‍රීසි හාජා ප්‍රවෙශනා මට්ටම අඩුවීමට හේතුවක් වේ ඇති බවයි. එනිසා ඔවුන්ගේ අධ්‍යාත්මක ආකල්ප සංවර්ධනය කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. දෙවන හාජාවක් ලෙස ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ වැදගත්කම ග්‍රාමීය සිපුන්ට අවබෝධ කරිය යුතුය. ක්‍රියාත්මක වන මෙවන් සම්ක්ෂණ හරහා නිරාවරණය නොවන ගැටුවු හඳුනාගෙන ඒවාට පිළියම් සෞයම් ලංකාව

තුළ දරුවන්ගේ ඉංග්‍රීසි හාජා ප්‍රවීණතා මට්ටම අඩු වීමට හේතුවන කරුණු කාරණ සොයා බැලිය යුතුය. මේ හරහා පැහැදිලි වන්නේ දරුවන්ගේ ඉංග්‍රීසි හාජා ප්‍රවීණතාවය දුරටත් වීමට හේතු වන යම් ආර්ථික, සමාජ හේතු කාරණ පවතින්නේ නම් එවා සොයා එවාට පිළියම් සැපයීම ජාතික අවධාරණයක් බවයි. එමෙන්ම ඉංග්‍රීසි හාජාව ව්‍යෙයක් ලෙස නොව හාජාවක් ලෙස ඉගෙනීමට සිසුන් තුරු කළයුතුය.

5. ආක්‍රිත ගුන්ප

Alamer, A. (2021). Grit and language learning: Construct validation of L2-grit scale and its relation to later vocabulary knowledge. *Educational Psychology, 41*(5), 544-562. <https://doi.org/10.1080/01443410.2020.1867076>

Ali, H. H. H. (2022). The importance of the four English language skills: Reading, writing, speaking, and listening in teaching Iraqi learners. *Humanitarian and Natural Sciences Journal, 3*(2). <https://doi.org/10.53796/hnsj3210>

Canale, M., & Swain, M. (1980). Theoretical bases of communicative approaches to second language teaching and testing. *Applied Linguistics, 1*(1), 1-47. <https://doi.org/10.1093/applin/i.1.1>

Flores, N., & Rosa, J. (2019). Bringing race into second language acquisition. *The Modern Language Journal, 103*(S1), 145-151. <https://doi.org/10.1111/modl.12523>

Kannan, R. (2009) difficulties in learning English as a second language. Vol. 8, ESP world. www.esp-world.info - References - Scientific research publishing. (n.d.). SCIRP Open Access. <https://www.scirp.org/reference/refereespapers?referenceid=1681295>

Karademir, C.A., Gorgoz, S. (2019). English teachers' problems encountered in teaching four basic language skills. *International Education Studies, 12*(4),

118.

<https://doi.org/10.5539/ies.v12n4p118>

Khan, I. A. (2011). Challenges of Teaching/Learning English and Management. *Global Journal of Human Social Science, 11*(8). https://globaljournals.org/GJHSS_Volume11/9-Challenges-of-Teaching-Learning-English-and-Management.pdf

Keil, C. (2008). *English as a Second Language StudentS at International and englISH language Schools What Challenges Arise for Students?* Association of Christian Schools International / ACSI. <https://www.acsi.org/docs/default-source/documents/cse/number/11403.pdf>

Kim, H. (2023). *Linguistically and culturally diverse students: Their language development, assessment, and support in the public education system.* TSpace :. <https://utoronto.scholaris.ca/items/af932d38-8fad-482c-9fdc-e40a0580bfbc>

Majumder, S. (2021). Socioeconomic status scales. *Journal of Family Medicine and Primary Care, 10*(11), 3964-3967. https://doi.org/10.4103/jfmpc.jfmpc_600_21

Md Yunus, M., Ang, W. S., & Hashim, H. (2021). Factors affecting teaching English as a second language (TESL) postgraduate students' behavioural intention for online learning during the COVID-19 pandemic. *Sustainability, 13*(6), 3524. <https://doi.org/10.3390/su13063524>

Narayanan, R., Nair, N.R., & Sundareswaran, I. (2008). Some factors affecting English learning at tertiary level. *Iranian Journal of Language studies.* https://www.researchgate.net/publication/50946333_Some_factors_affecting_English_learning_at_tertiary_level

- Pande, V. B. (2013). Problems and remedies in teaching English as a second language. *Confluence*, 416-421. - References - Scientific research publishing. (n.d.). SCIRP Open Access. <https://www.scirp.org/reference/referecnespapers?referenceid=3258152>
- Raja, B. W.D, & Selvi, K. (2011). Causes of problems in learning English as a second language as perceived by higher secondary students. *i-manager's Journal on English Language Teaching*, 1(4), 40-45. <https://doi.org/10.26634/jelt.1.4.1604>
- Salahuddin, A. M., Khan, M. R., & Rahman, M. F. (2013). CHALLENGES OF IMPLEMENTING ENGLISH CURRICULUM AT RURAL PRIMARY SCHOOLS OF BANGLADESH. *The international Journal of Social Science*, 7(1). https://www.researchgate.net/publication/281548856_CHALLENGES_OF_IMPLEMENTING_ENGLISH_CURRICULUM_AT_RURAL_PRIMARY_SCHOOLS_OF_BANGLADESH
- Salahuddin, A., Rabbani, M. G., & Rahman, A. J. Challenges of Implementing English Curriculum At Rural Primary Schools of Bangladesh. https://www.researchgate.net/publication/281548856_CHALLENGES_OF_IMPLEMENTING_ENGLISH_CURRICULUM_AT_RURAL_PRIMARY_SCHOOLS_OF_BANGLADESH
- Singaravelu, G. (2001). *A study on problems of students of Highersecondary classes in learning English in Thiruvarur district*. https://www.researchgate.net/publication/351605475_A_study_on_problems_of_students_of_Highersecondary_classes_in_learning_English_in_Thiruvarur_district
- Sussman, J., Draney, K., & Wilson, M. (2023). Language and literacy trajectories for dual language learners (DLLs) with different home languages: Linguistic distance and implications for practice. *Journal of Educational Psychology*, 115(6), 891-910. <https://doi.org/10.1037/edu0000791>
- Tedick, D. J., & Lyster, R. (2019). Scaffolding language development in immersion and dual language classrooms. <https://doi.org/10.4324/9780429428319>
- Teenvno, R. A. (2011). Challenges in teaching and learning of English at secondary level class X. *International Journal of Human Resource Studies*, 1(2), 27. <https://doi.org/10.5296/ijhrs.v1i2.1029>
- Verghese, C. P. (1989). *Teaching English as a second language*. Sterling Publishers Pvt.
- Vyas, M. A., & Patel, Y. L. (2015). *Teaching English as a second language: A new pedagogy for a new century* (2nd ed.). PHI Learning Pvt.
- Zachariah, M. (1989). *The blackboard in the jungle: Formal education in disadvantaged rural areas: A Sri Lankan Case*. Victoria J. Baker. *Comparative Education Review*, 33(4), 537-539. <https://doi.org/10.1086/446894>